

**2018.10.23 වන දින පෙ.ව. 10.00 ට සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.**

**සභාගී වූ**

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 5. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 6. ගරු කාරක සභික - ශ්‍රීමාලි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය
- 7. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

**සභාගී නොවූ**

- 1. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එල්. ඔල්ගා අතුකෝරළ මැතිතුමිය
- 2. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 3. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය
- 4. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී. සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය

**සභාගී වූ නිලධාරීන්.**

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 5. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 6. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 7. කාර්යභාර නිලධාරී- කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 8. ප්‍රධාන සංවර්ධන නිලධාරී - කේ.ජී. ශර්මිලා දුෂානි මිය
- 9. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී.ජීනදාස මයා.
- 10. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය
- 11. ආදායම් පරිපාලක - කහහේන - වන්දිම ජයලාල් රත්නෙත්ති මයා.
- 12. ආදායම් පරිපාලක - කොස්ගම - එච්.ඒ.ඩී.එස්. ප්‍රියන්ත මයා.
- 13. සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - බී. උපාලි මයා.
- 14. ආදායම්/සෞඛ්‍ය පරිපාලක - කොස්ගම - එන්.ආර්. ඉදුනිල් ප්‍රියන්ත මයා
- 15. පොලිස් පරීක්ෂක - පී. පුෂ්පකුමාර.
- 16. පොලිස් පරීක්ෂක - එස්.එම්.සී. නුවන් විජේසිරි මයා.
- 17. පොලිස් සැරයන් 30199 - ඩබ්.ඒ.පී. ගුණදාස මයා
- 18. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක - පාදුක්ක - එම්.ඩබ්.එස්. ගයාන් මඩමවත්ත මයා.
- 19. මහජන සෞඛ්‍ය පරීක්ෂක - හංවැල්ල - කේ.ඒ.එල්. රාජපක්ෂ මයා.
- 20. මහජන සෞඛ්‍ය පරීක්ෂක - කොස්ගම - ජේ.ඒ. සංජය ප්‍රදීප් මයා.
- 21. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - එම්.කේ.එන්. මල්කාන්ති මිය.
- 22. අඩවි වන නිලධාරී - කහහේන - බී. උපුල් කුමාර

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ

කටයුතු ආරම්භ කරන ලදී.

**01. පෙර කමිටුවේ ප්‍රගතිය.**

1. “ඌරු කොටුවක් ඉදිකිරීම හේතුවෙන් සිදුවන සෞඛ්‍ය හා පරිසර හානිය වළක්වා ගැනීම සඳහා” යන නිසින් යුතුව වග, මාවල්ගම, අංක 68 හි පදිංචි නිල්මිණි සුරවීර මහත්මිය විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ 118/1, නෙළුවත්තුව, වග හි පදිංචි ආර්.ඒ. සුපුන් කාන්තාව රූපසිංහ යන අය විසින් කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන අතර එයටම ඌරුන් ඇති කිරීමේ කොටුවක් ඉදිකරන බැවින් එමඟින් විශාල පරිසර හානියක් හා ජනතාව මහත් පීඩාවට පත්වන බව දක්වමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
  
2. “පීඩාකාරී බෝක්කුව ඉවත්කර මාර්ගය දෙපස කාණු පද්ධතියක් ඉදිකරවා ගැනීම” යන නිසින් යුතුව කොස්ගම, කනම්පැල්ල, අංක 108 හි පදිංචි ප්‍රවීණ මාධ්‍යවේදී (ලංකාදීප) සෝමසිරි වන්දුසේන මහතා විසින් 2018.07.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පෙරදී අධිකරණයේ ලබාදුන් තීන්දුව ප්‍රකාර අඩි 4 x 2 කොටුව වෙනුවට 2 x 2 කොටුවක් පවතින බවත් දින 14 ක් ඇතුළත දැල් ආවරණය ඉවත් කර ජලය බැසයාමට සලස්වන ලෙස දන්වා ලිපි යවන ලද අතර දින 14 සම්පූර්ණ වූ පසු ඉදිරි පියවර ගැනීමට තීරණය කරන ලදී.
  
3. “කොස්ගම විලේජ් නේවාසික භූමි ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන පොලිතින් කර්මාන්ත ශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමට, 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට හා එල දරන ගස් හා ගස් අතු කපා ඉවත් කිරීමට විරෝධතාවය දැක්වීම.” යන නිසින් යුතුව කොස්ගම, කොස්ගම විලේජ්, නො. 262/18 හි පදිංචි එච්.එම්.ඒ. කුමාර මහතා විසින් 2018.09.06 දිනැතිව 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධ වීමට හේතු දක්වමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාළ බලපත්‍ර ඉදිරිපත් කරන ලෙස පොලිතින් කර්මාන්ත ශාලා හිමිකරු එච්. එම්. ඒ. කුමාර මහතාට දැන්වීමටත් එතෙක් මෙම කර්මාන්තශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවිකිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු අත්හිටුවන ලෙස විදුලි බල මණ්ඩලයට සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත දන්වා යවා ඇති අතර මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ හා අදායම් පරීක්ෂකගේ වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. අදාළ වාර්තාව සලකා බලන ලද කාරක සභාව වෙළඳ බලපත්‍රය ලබාගෙන නොමැති බැවින් මේ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට අදායම් පරිපාලක මහතා වෙත දන්වා සිටින ලදී.
  
4. පෝරුවදණ්ඩ, පනංගල වත්ත, නො. 168/40/ඒ/1 දරණ ස්ථානයේ ආර්.ඒ. සුසන්ත කුමාර නැමති අය විසින් සත්ව ගොවිපලක් පවත්වාගෙන යාම පිළිබඳව පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2018.06.19 දින ලද පැමිණිල්ලකට අදාළව 2018.07.03 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂයේ අනාවරණය වූ කරුණු සඳහන් කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස දක්වමින් මධ්‍යම

පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00159/2018 යටතේ 2018.08.29 දිනැතිව ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව වෙත වාර්තාව ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින ලදී.

5. නිදහස් මාවත, නො. 37/15 දරණ ස්ථානයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන විජිත මෝටර්ස් ඇන්ඩ් ඉංජිනියරිස් සමාගම හේතුවෙන් පාරිසරික හානි සිදුවන බවට මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2018.02.09 දින ලද පැමිණිල්ලකට අදාලව 2018.04.06 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේ අනාවරණය වූ කරුණු සඳහන් කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00048/2018 යටතේ 2018.08.08 දිනැතිව ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව වෙත වාර්තාව ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින ලදී.

6. කොස්ගම, පහළ කොස්ගම, අංක 367/ඒ1 දරණ ස්ථානයේ වන්න රොයිස් මහතා විසින් පවත්වාගෙන යනු ලබන සුබර ගොවිපල සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව 2018.05.31 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේ අනාවරණය වූ කරුණු සඳහන් කර ගොවිපල තුළ මනා පාලන තත්වයක් පවත්වා ගනිමින් පාරිසරික දූෂණ හා පීඩාකාරී තත්වයන් පාලනය කර, ගොවිපල උක්ත ස්ථානයේ පවත්වාගෙන යාමට අදාලව සීතාවක ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් වෙළඳ බලපත්‍රයේ පිටපතක් ද සමඟ නිසිලෙස සම්පූර්ණ කරන ලද පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත්‍රයක් ලබාදෙන ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00179/2018 යටතේ 2018.08.20 දිනැතිව ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව වෙත වාර්තාව ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින ලදී.

7. පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් “Special Mosquito Controlling Programme 26<sup>th</sup> September to 02<sup>nd</sup> October 2018” යන නිසිත් යුතුව අංක PL/15/1/2/VOL.IV යටතේ 2018.09.10 දිනැතිව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් 2018.09.26 දින සිට 2018.10.02 දින දක්වා පැවැත්වීමට කටයුතු කරන ලෙස දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපියට අදාලව වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

8. හංවැල්ල, හරස් පාර, සිටිපොයින්ට්, අංක 421 - ඩී ඒ පිහිටි ‘සුභද’ සුභසාධක සමිතිය විසින් “අයාලේ යන සුනඛයන් සම්බන්ධ දැනුම් දීමයි.” යන නිසිත් යුතුව එම ප්‍රදේශයේ අයාලයේ යන සුනඛයන් හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව දක්වමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් අදාල ආයතන දැනුවත් කර ඇති බව කාරක සභාවට දැනුම්දෙන ලදී.

9. “කැලෑ ඉඩම් නිසා ඇති වී තිබෙන පීඩනය” යන නිසිත් යුතුව අවිස්සාවේල්ල, අකරවිට, මුරුතගම, අංක 18/3 හි පදිංචි ඒ.ජී. මේනක කරුණාරත්න මහතා විසින් 2018.08.02 දිනැතිව කිසිවෙකු පදිංචි වී නොමැති නිසි ඉඩම එළි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

ඊ.ඒ.ඩී.අයි.එස්. පද්මසීලි මැතිතුමිය විසින් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපියට අදාළ පිරිසිදු කිරීම් කර ඇති බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා කාරක සභාව දැනුවත් කරන ලදී.

10. පාදුක්ක ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය විසින් අංක පා/ඉ/බරාව 2 වෙලුම යටතේ 2018.06.29 දිනැතිව “පාරිසරික හා ජෛව විවිධත්ව උද්‍යාන ව්‍යාපෘතිය සඳහා හෝමාගම, සීතාවක හා පාදුක්ක පිහිටි බරාව රජයේ ඉඩම පවරා ගැනීම” යන හිසින් යුතුව එමඟින් ඉල්ලා ඇති ව්‍යාපෘතිය සඳහා එකඟතාවය ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා එකඟතාවය පලකර ලිපි යවා ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

11. “කොස්ගම මහා විද්‍යාලය ඉදිරිපිට ඇති කාණුව සකස් කර ගැනීම.” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා විසින් 2018.09.25 දිනැතිව කොස්ගම මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ජලය බැස යන කාණු පද්ධතිය පස් වලින් වැසී ඇති බැවින් පැමිණෙන ජලය ප්‍රධාන මාර්ගය හරහා ගලා බසින බවත් එම නිසා වාහන අනතුරු පවා සිදුවීමට ඉඩ ඇති බැවින් කාණු පද්ධතිය සකස් කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කර ලිපි යවා ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

12. “මගී ප්‍රවාහන බස් රථ නවතන ස්ථානයක් ලබාගැනීම” යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා විසින් 2018.09.25 දිනැතිව මෙම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට බස් රථවලට යාම සඳහා අළුත්අම්බලම පල්ලිය ළඟට හෝ මිරිස්වත්ත හංදියට යාමට සිදුවන බැවින් අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ 51/2 හා 51/3 යන මිරිස්වත්ත පෙනිබොත් වත්තට යන ස්ථානයේ මගී බස් රථ නවතා ගැනීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා යවා ඇති බවට කාරක සභාවට දැනුවත් කරන ලදී.

13. “අනවසරයෙන් වැසි ජලය බැහැර කිරීම” යන හිසින් යුතුව වග, පින්තවල උතුර, අංක 112/1 හි පදිංචි ආර්.පී. ප්‍රසන්න ලක්මාල් මහතා විසින් 2018.09.25 දිනැතිව ඔහුගේ ඉඩමට අසල නිවසෙහි පදිංචි ආර්.පී. කුමුදු ප්‍රියශාන්ත යන අය ඔහුගේ වහලයේ වැසි ජලය හිතාමතාම ඔහුගේ ඉඩමට ගලා ඒමට සලස්වා ඇති බැවින් මහත් අපහසුතාවයට පත්ව ඇති බව දක්වමින් ජායාරූප ද සමඟ යොමුකරන ලද ලිපියට අදාළ ස්ථානය පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාට පරීක්ෂා කිරීමට නොහැකි වූ බැවින් පරීක්ෂා කර ඉදිරි කාරක සභාව වෙත වාර්තාව ලබාදීමට හැකි බව දන්වා සිටින ලදී.

14. “ශ්‍රී මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම - ස්ථානීය පරීක්ෂාව සම්බන්ධවයි” යන හිසින් යුතුව කොස්ගම, අළුත්අම්බලම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මහතා විසින් කොස්ගම, රංඳෙවිගම පාර, සන්රයිස් පාර්ක් දරණ ස්ථානයේ ශ්‍රී

නැමති අය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා මෝටර්ස් ආයතනය සම්බන්ධයෙන් 2018.08.10 දින කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මහතා විසින් මාවතගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.අයි.ආර්. හෙට්ටිගේ මහතා සමඟ කළ ස්ථානීය පරීක්ෂණ වාර්තාව අනුව බලපත්‍ර ලබාගන්නා තෙක් තාවකාලිකව අත්හිටුවීමට උපදෙස් ලබාදී ඇති නමුත් බලපත්‍ර ලබාගෙන ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බැවින් නීතිමය පියවර ගැනීමට කොස්ගම ආදායම් පරීක්ෂක මහතා හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කරන ලද අතර මෙම ව්‍යාපාරය තාවකාලිකව වසා දමන ලෙස දන්වා යවන ලද ලිපිය සම්බන්ධයෙන් එහි හිමිකරු විසින් එවන ලද ඉල්ලීම ඉටුකළ නොහැකි බව අදාළ හිමිකරු වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

ගරු කාරක සභා සභාපතිතුමා හදිසි රාජකාරී කටයුත්තක් සඳහා පිටත්ව යාමට සිදුවීම හේතුවෙන් ගරු සභාපතිතුමා වෙත කාරක සභාවේ වැඩකටයුතු භාරදෙන ලදී.

**02. ලිපි ලේඛන සලකා බැලීම.**

1. පාදුක්ක, ඉංගිරිය පාර, නො. 61/18 හි පිහිටි පාදුක්ක ආපදා කළමනාකරණ හා පරිසරය සුරැකීමේ සංවිධානය විසින් “පුස්ඇලි ඔයට අපද්‍රව්‍ය දැමීම හා පාදුක්ක නගරය සංවර්ධනය කිරීම” යන හිසින් යුතුව 2018.10.04 දිනැතිව පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට හා සීතාවක ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් පුස්ඇලි ඔය වැසි අවස්ථාවලදී ආපදා තත්වයන් හේතුවෙන් අවට පවුල් 2000 ක් පමණ පීඩාවට පත්වන බැවින් මෙය ආරක්ෂා කර සංවර්ධනය කිරීමට ප්‍රදේශයේ මහජනතාවගෙන් ලබාගත් අදහස් හා යෝජනා දක්වමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පාදුක්ක උප කාර්යාලයේ පැවැත්වීම සුදුසු බවට තීරණය කරන ලදී.
2. “ඌරු ගොවිපල සම්බන්ධවයි” යන හිසින් යුතුව වග, මාවල්ගම, වෙලේවත්ත, නො. 63 හි පදිංචි පී.එච්. අජිත් කුමාර මහතා විසින් 2018.06.14 දිනැතිව වග, මාවල්ගම, නො. 55 හි පදිංචි අමල් වන්දන නැමති අය විසින් පවත්වාගෙන යනු ලබන ඌරු ගොවිපලෙන් පිටවන දුර්ගන්ධය හේතුවෙන් තමාත් පවුලේ අයත් මහත් පීඩාවට පත්ව සිටින බැවින් එම ඌරු ගොවිපල ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
3. පළාත් පාලන දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත) විසින් අංක LGD/03/අයාලේ යන සුනඛයන් යටතේ 2018.10.04 දිනැතිව “ජල හීනිකා රෝග මර්දනය සහ සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන් පැවැත්වීම සඳහා පළාත් පාලන ආයතනවල පූර්ණ සහාය ලබාගැනීම” යන හිසින් යුතුව ජල හීනිකා රෝග මර්දන එන්නත් කිරීම සහ සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන් සිදුකිරීම සඳහා පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය පශු වෛද්‍ය නිලධාරීන් හා එක්ව පළාත් පාලන ආයතන මට්ටමින් දැනට ක්‍රියාත්මක කරනු ලබන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ග්‍රාම නිලධාරීන්ද, පළාත් පාලන ආයතන වලට සම්බන්ධ නිලධාරීන් ද, මීට පෙර වැඩසටහන් සඳහා

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් දායකත්වය ලබාදී කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සම්බන්ධ කරගැනීම තුළින් වැඩසටහන් සාර්ථක කරගත හැකි බව දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙය සීතාවක ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ ද විශාල ගැටළුවක් බවට පත්වී ඇති බැවින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ග්‍රාම නිලධාරීන් ද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හා පශු වෛද්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටත් ඒ අනුව අදාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

4. “වැසිකිළි වලක අපද්‍රව්‍ය කාන්දුවීම” යන හිසින් යුතුව කොස්ගම, දොල ඉහල, 344/03 හි පදිංචි එස්.ඒ. සෝමදාස මහතා විසින් 2018.09.18 හා 2018.10.03 දිනැතිව සී.කේ. මාලනී යන අයගේ නිවෙස් වැසිකිළි වලේ අපද්‍රව්‍ය කාන්දුවීම හේතුවෙන් අවට නිවෙස් මහත් අපහසුතාවයට පත්ව සිටින බැවින් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපි හා ඒ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාව සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

5. “සත්ව ගොවිපල ආරම්භ කිරීමට එරෙහිවයි.” යන හිසින් යුතුව වග, නෙළුවත්තුඩුව පදිංචි එල්.පී. පියල් විජේතුංග යන අය විසින් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අංක 440 නෙළුවත්තුඩුව ග්‍රාම නිලධාරී වසමේ රත්මල්ගහවත්ත නොහොත් මිතුල්ලකැටිය ඉඩමේ ඔල්ගා අතුකෝරල මහත්මිය විසින් සත්ව ගොවිපලක් ආරම්භ කිරීමට සූදානම් වේ. එම ඉඩමට ප්‍රවේශ වන මාර්ගය අඩි 12 වන අතර අඩි 20 – 30 ත් අතර පළල පාරක් සටහන් කර 2018.03.31 දින ජ්‍යෙෂ්ඨ සකස් කර ඇති අතර එම මැනුම නීති විරෝධී බැවින් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවක් කර අවසන් කිරීමට පැමිණෙන තුරු මේ පිළිබඳව කිසිදු තීරණයක් ලබානොදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ඉඩම් මැනුම් සභාවෙන් ඉතා ඉක්මණින් වාර්තාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කරන ලදී.

6. මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/UAV/WP-C/04/00134/18 යටතේ 2018.09.25 දිනැතිව “පාරිසරික පැමිණිල්ල - කුකුළු ගොවිපල, අංක 9/12, මීරියගල්ල පාර, අරුක්වත්ත, පාදුක්ක” යන හිසින් යුතුව උක්ත කරුණ සම්බන්ධයෙන් 2018.03.07 වන දින අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අදාලව 2018.03.23 දින සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු හා ඊට අදාලව නිර්දේශ ක්‍රියාත්මක කර අධිකාරිය වෙත දන්වන ලෙස සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව වෙත පිටපත් සහිතව හිමිකරු වන ඔෂාන්ත රේණුක බණ්ඩාර මහතා වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. “වල් බිහිවීමට ඉඩදී නඩත්තු නොකරන ඉඩමක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව පාදුක්ක, බෝපේ, මාහිංගල, නො. 71/ඒ හි පදිංචි අයි.ඩී. මල්ලිකාරවි මහත්මිය විසින් 2018.06.16 දිනැතිව ඇයගේ

ඉඩමට බස්නාහිර දෙසින් ඇති මාහිංගල පදිංචි දැනට නො. 522/5<sup>ඒ</sup>, රත්නපුර පාර, හොරණ යන ලිපිනයේ පදිංචි දොන් සිරිපාල ජයසිංහ හෙවත් සරත් යන අයට අයත් ඉඩම වල් බිහිවී නඩත්තු නොකර අනහරු දමා ඇති බැවින් අසල්වැසින් පීඩාවට පත්ව සිටින බව දක්වමින් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත 2018.06.16 යොමුකරන ලදුව 2018.10.10 දින මහ සභාවේ සංදේශ පෙත්සම් යටතේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් ඉදිරිපත් කර ගරු සභාපතිතුමා විසින් පරිසර හා පහසුකම් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් සංවර්ධනය නොකළ ඉඩම් මත බදු අයකිරීම යන පදනම මත පාදුක්ක ආදායම් පරිපාලක මහතාගෙන් වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. අකරවිට, නාගහ පාර, නො. 121/1 හි පදිංචි කේ.කේ. කුලසේන මහතා විසින් 2018.10.16 දිනැතිව ඔවුන්ගේ මුළුතැන්ගෙයට යාබදව අඩි 5 ක් පමණ දුරින් වැසිකිළි වලක් කැපීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය විසින් අංක PPC/IISTWPS/2018/08/10/7628H යටතේ 2018.08.26 දිනැතිව “පස් කැපීමේ කර්මාන්තය සඳහා මූලික සැලසුම් නිරාකරණ අනුමැතිය ලබාගැනීම මිනින්දෝරු සැලසුම් අංක 6413” යන හිසින් යුතුව කොස්ගම, වෙරළපිටියවත්ත නැමති අක්කර 1 රුඩ් 3 පර්චස් 32 ක් විශාල ඉඩමෙහි පස් කැපීමේ කර්මාන්තය සඳහා අදාළ ආයතනවල අනුමැතීන්ද හා නිර්දේශ මත සිදුකිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට හංවැල්ල, ජල්තර, 179/බී හි පදිංචි එච්.ජේ.පී. කුමාර මහතා වෙත යවන ලද ලිපියේ පිටපත කාරක සභාවෙහි දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

10. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය විසින් අංක PPC/IISTWPS/2018/08/10/7524 I යටතේ 2018.09.04 දිනැතිව “පස් කැපීමේ කර්මාන්තය සඳහා මූලික සැලසුම් නිරාකරණ අනුමැතිය ලබාගැනීම මිනින්දෝරු සැලසුම් අංක 2017/2729” යන හිසින් යුතුව අක්කර 23 පර්චස් 17 ක් වූ කහපොල සහ වෙරළපිටිය පිහිටි ලිලිප් ඩේල්වත්ත නැමති ඉඩමෙහි අදාළ ආයතනවල අනුමැතීන් හා නිර්දේශ මත පස් කැපීමේ කර්මාන්තය සිදුකිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට හෙයියන්තුඩුව, දේවමිත්ත පෙදෙස, අංක 211/ඒ, සතුව ඉන්ඩස්ට්‍රිස් (පුද්) සමාගමේ කළමනාකරු වෙත යවන ලද ලිපියේ පිටපත කාරක සභාවෙහි දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.

11. “ඉඩමේ ඉවුර කැඩීයාම වළක්වා ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව හංවැල්ල, කළුඅග්ගල, මූණමලේ ජනපදය, අංක 667/2 හි පදිංචි එච්.පී. රංජිත් ගුණතුංග මහතා විසින් 2018.09.27 දිනැතිව ඉඩම අසල නිවසෙහි පදිංචි ඩබ්. සිරිසේන මහතාට දන්වා ඉඩම කැඩීයාම වළක්වා ගැනීමට (ඉවුර කැඩීයාම වැළැක්වීම සඳහා පුංචි බැම්මක් ඉදිකිරීමට) කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින්

යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා භංචැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීමට සුදුසු බවට තීරණය කරන ලදී.

- 12. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අංක DSS/1/10/පස් පොදු යටතේ 2018.10.04 දිනැතිව “පුවක්පිටිය නැගෙනහිර වත්ත පස් කැපීම” යන හිසින් යුතුව මේ සම්බන්ධයෙන් විරෝධතා මතු වී ඇති බැවින් සහ පරිසර හානිය පිළිබඳව සලකා බලා එම ඉඩමේ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කැණීම් සඳහා බලපත්‍ර ලබානොදෙන ලෙස දන්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ඉඩමේ පස්කැපීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවෙස් හිමියන්ගේ ජීවිත අවධානමකට මුහුණු පා ඇති බැවින් බලපත්‍ර ලබානොදෙන ලෙස අදාළ ආයතන වෙත දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.
- 13. පළාත් පාලන සභාකාර කොමසාරිස් කාර්යාලය (කොළඹ දිස්ත්‍රික්කය) විසින් අංක ACLG/CO-08/13/ම.පැ./2018 යටතේ 2018.09.17 දිනැතිව “කොස්ගම සතිපොළ භූමියෙහි අපජලය අක්‍රමවත්ව බැහැරලීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව කොස්ගම සතිපොළ භූමියෙහි අපජලය අක්‍රමවත්ව බැහැරලීම නිසා මහජනතාව මෙන්ම කොස්ගම නගරය වෙත විවිධ කාර්යයන් සඳහා පැමිණෙන මහජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇති බැවින් 2018.07.04 දින පැවති සාකච්ඡාවේදී ගත් තීරණ ක්‍රියාත්මක කර එම ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කරන ලෙසත් දන්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ පිළිබඳව සෞඛ්‍ය බලා ඉතා ඉක්මණින් ගතයුතු පියවර ගන්නා ලෙස තාක්ෂණ නිලධාරී/ ආදායම් පරිපාලක හා සෞඛ්‍ය පරිපාලක යන නිලධාරීන් දැනුවත් කරන ලදී.
- 14. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අංක DSS/FO/Agri/08 යටතේ 2018.09.17 දිනැතිව “අයාලේ යන ගවයින් සම්බන්ධවයි” යන හිසින් යුතුව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථීර වාසස්ථානයක් නොමැතිව අයාලේ යන ගවයින් වගාවන් වලට හානි සිදු කිරීම හේතුවෙන් ගොවීන් මහත් අපහසුතාවයට පත්වන බවට 2018.09.11 දින පවත්වන ලද ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේදී කරුණු ඉදිරිපත්ව ඇති බවත් මේ පිළිබඳව සෞඛ්‍ය බලා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දන්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර ලිපි යවා ඇති බැවින් අදාළ ආයතනයෙන් පිළිතුරු ලද පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරන ලදී.
- 15. “කාණු පද්ධතිය උඩ ගොඩනැගිලි ඉදිකර කාණු පද්ධතිය අවහිර කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.09.15 දිනැතිව ප්‍රදේශවාසීන් විසින් භංචැල්ල නගරය සහ පහත්ගම නගරය අතර ඇති හරස් පාරේ මුස්ලිම් පල්ලිය අසල (මායාදුන්න විද්‍යාලය ඉදිරිපිට) පාර හරහා වතුර බැසීමට ඇති බෝක්කුව වසා ගොඩනැගිල්ලක් ඉදිකිරීම හේතුවෙන් කාණුව වැසී දිනවලට උතුරායාමෙන් පාර සහ අවට ජලයෙන් යටවී පාරේ ගමන් කිරීමට අපහසු වී ඇති අතර දැඩි දුගඳකින් යුක්ත වන බවත් මේ පිළිබඳව සෞඛ්‍ය බලා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක

සභාව, මේ සම්බන්ධයෙන් භංවැල්ල තාක්ෂණ නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

- 16. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (බස්නාහිර පළාත) විසින් අංක WP/WMA/T/A4-Swk PS යටතේ 2018.09.28 දිනැතිව “දිරන අපද්‍රව්‍ය මඟින් සාදන ලද කොම්පෝස්ට්වල තත්ත්ව විශ්ලේෂණ වාර්තා සම්බන්ධවයි” යන හිසින් යුතුව අප ආයතනය සතු කොම්පෝස්ට් අංගනයෙහි මැයි මස තුළ සකස් කරන ලද කොම්පෝස්ට්වලින් ලබාගත් නියැදි තාක්ෂණික ආයතනය වෙත යොමුකර එහි ගුණාත්මකභාවය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මඟින් නිකුත් කරන ලද නිර්ණායක මට්ටම තුළ අප සභාව නිෂ්පාදිත කොම්පෝස්ට් පවතින බවට දන්වා ලබාදුන් තත්ව වාර්තාව කාරක සභාවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කරන ලදී.
- 17. තුන්තාන බප/හෝ/ තුන්තාන සිරි සුමනපෝති මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් “පාසලේ එකතුවන කැළිකසල ඉවත්කිරීම සඳහා සහාය ඉල්ලීම” යන හිසින් යුතුව 2018.06.14 දිනැතිව පාසලේ එකතුවන කැළිකසල ඉවත්කිරීම සඳහා ප්‍රාදේශීය සභාව මඟින් දිනපතා එකතුවන කැළිකසල රැගෙන යාමට යොදවන ට්‍රැක්ටරය දිනපතා පාසලේ එකතුවන කැළිකසල රැගෙනයාමට යොදවන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සභාව සතු කොම්පෝස්ට් අංගනයේ ඉඩකඩ සීමිත බැවින් එම ඉල්ලීම ඉටුකළ නොහැකි බව දන්වා යැවීමට තීරණය කරන ලදී.
- 18. FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් “184/2018/03/01/19 දරණ වෙළඳ බලපත්‍රය අවලංගු කිරීම FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම” යන හිසින් යුතුව 2018.10.19 දිනැතිව එම ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමේ නියෝගය අවලංගු කරන ලෙසත් එසේ නොමැතිනම් FSA හෝල්ඩින්ග්ස් ආයතනයට සිදුවන සියලුම අලාභය පියවා ගැනීම සඳහා වන්දි ලබාගැනීමට නීතිමය පියවර ගන්නා බවත් දන්වමින් යොමුකරන ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් පරිසර හා පහසුකම් කාරක සභාව මෙම ආයතනය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ අතර, පරිසර කමිටුවේ තීරණය මධ්‍යම පරිසර අධිකාරිය වෙත දන්වා ඔවුන් විසින් වාචිකව ලබාදුන් නියෝගය ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමටත් තීරණය කරන ලදී.
- 19. සුරකිමු අපේ ගම පරිසර සංවිධානය විසින් “බලපත්‍ර නීති උල්ලංඝනය කරන FSA හෝල්ඩින්ග්ස් (අක්කර 6) ගල්කොරිය සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.09.27 දිනැතිව භූ විද්‍යාභා පතල් කාර්යාංශය වෙත යොමුකරන ලද ලිපියෙහි පිටපත, 2018.10.03 දිනැතිව අතිගරු ජනාධිපතිතුමා වෙත යොමුකරන ලද ලිපියේ පිටපත සහ “බලපත්‍ර අංක IML/B/HO/11165 හා සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.10.15 දිනැතිව ලබාදුන් ලිපිය කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
- 20. භංවැල්ල උප කාර්යාලයේ සෞඛ්‍ය පරිපාලක මහතා විසින් 2018.10.19 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභාවේ භංවැල්ල නගරයේ අනාවසර ඉදිකිරීම් නිසා සෞඛ්‍ය ගැටළු මතුව ඇති බවත් මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ

සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක හා ආදායම් පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

21. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හංවැල්ල විසින් 2018 සැප්තැම්බර් මස හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	07
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	4895
පරීක්ෂා කරන ලද රාජ්‍ය ආයතන සංඛ්‍යාව	13
නිකුත් කල නිවේදන ගණන	174
නඩු පැවරු ගණන	25
දඩ මුදල	රු. 50000/-
ධූමායනය කල සංඛ්‍යාව	06

2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් යොමු කරන ලද 2018 සැප්තැම්බර් මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිතුමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	04
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	2348
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	399
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	43
එම අවස්ථාවේදීම නිවැරදි කල සංඛ්‍යාව	378
නිකුත් කල නිවේදන ගණන	10
නඩු පැවරු ගණන	11
දඩ මුදල	රු. 22,000 /-
ධූමායනය කල සංඛ්‍යාව	03

22. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මගින් 2018 සැප්තැම්බර් මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිචක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසළ ප්‍රමාණය කිලෝ	65860
02	නිෂ්පාදනය කල කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	5870

03	අලෙවි කළ ප්‍රමාණය කි.ලෝ.	4515
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණයකි.ලෝ.	1355
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	90300

සීතාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 සැප්තැම්බර් මස ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කසළ ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	4040
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	10734
03	වීදුරු කි.ලෝ.	7653
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	-
05	ටින් බෙලෙක්ක කි.ලෝ	1248
06	බියර් ටින් කි.ලෝ.	129
07	පෙට් බෝතල් කි.ලෝ	675
08	පොල් කටු කි.ලෝ	179
09	වීදුලි උපකරණ කි.ලෝ.	-
10	CFL බල්බ් කි.ලෝ	-
11	ගෝනි උර කි.ලෝ.	-
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	6300
	මුළු එකතුව	30958
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	89042
14	ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසළ ප්‍රමාණය කි.ලෝ.	52561

23. පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මඟින් පවත්වාගෙන යනු ලබන නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2018 වර්ෂයේ නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහන් සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

දිනය	ආවරණය කරනු ග්‍රාම නිලධාරී වසම්
2018.11.03	ඉලුක්ඕව්ව
2018.11.10	ගලගෙදර උතුර, දකුණ, නැගෙනහිර
2018.11.17	මාවතගම
2018.11.24	මීරියගල්ල

03. සාකච්ඡා සටහන්.

1. මිනිස් සිට පහත්ගම දක්වා මාර්ගයේ ප්‍රදේශවාසීන් නොදිරන කසළ තෝරා බේරා නොදීම සම්බන්ධයෙන් ගැටළු රාශියක් පැන නැගී ඇති බැවින් මේ පිළිබඳව අත්පත්කාවක් ලබාදීම මහින්ද, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හරහා ද, කොට්ඨාශභාර මන්ත්‍රීතුමා මාර්ගයෙන්ද ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමට සාකච්ඡා කරන ලදී.
2. විශාල සමාජ ගැටළුවක්ව පවතින පාරට කුණු දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර සීතාවක ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ පොලීසිය එක්ව රාත්‍රියේ මුර සංචාරය කිරීම මගින් මේ පිළිබඳව සොයා බැලීමට තීරණය කරන ලදී.
3. සීතාවක බලප්‍රදේශය තුළ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සෞඛ්‍යාරක්ෂිත ලෙස පවත්වාගෙන නොයන අතර එම ඉදිකිරීම්හි ස්ථිර ඉදිකිරීම් කළ නොහැකි බැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තා ලබාගෙන සෞඛ්‍යාරක්ෂිත ලෙස පවත්වාගෙන නොයන තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට අදාල නිලධාරීන් දැනුවත් කරන ලදී.
4. පහත්ගම නගරයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ජංගම වඩේ කඩය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත් බවට හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා කාරක සභාව දැනුවත් කරන ලදී.
5. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ප්‍රධාන මාර්ගය දෙපස විශාල ලෙස වල් බිහිවී ඇති බැවින් එය එළිපෙහෙලි කිරීම සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ සහායත් ලබාගෙන සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීතුමිය දැනුවත් කරන ලදී.
6. පහත්ගම හා විවිධ ස්ථානවල විවිධ පුද්ගලයන් විසින් වැසිජල කාණු අවහිර කිරීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බැවින් මීට අදාලව පිඹුරුපතක් තිබෙනම් ඒ අනුව නිසි පරිදි වැසි ජලය බැසයාමට සැලැස්වීමට පියවර ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීට හැකි බවට කාරක සභාව දැනුවත් කරන ලදී.
7. කහහේන ප්‍රදේශයේ ගල්වලවල් සඳහා නිතරම ලොරි රථ ගමන් කරන අතර මෙම වාහන මාර්ගය දෙපස නතර කිරීමෙන් මාර්ගය අවහිර වන බවත් මේ හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයට පත්වන බවටත් නිරන්තරයෙන් පැමිණිලි ලැබී ඇත. ජනතා විරෝධයක් නැගීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීතුමිය දැනුවත් කරන ලදී.

8. පහළ භංචුල්ල ගඟ දෙපස රුක් රෝපණ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බවට කහභේන අඩවි වන නිලධාරීතුමා කාරක සභාව දැනුවත් කරන ලදී.
9. කොස්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ළිඳ අපිරිසිදු වී ඇති බැවින් මෝටරයක් යොදවා ළිඳ ඉසීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ඉල්ලීමක් කළ අතර ඉතා ඉක්මණින් එම ඉල්ලීම ඉටු කරන ලෙසට දැනුවත් කරන ලදී.